

ශ්‍රී ලංකා විශාල අධ්‍යාපක පිටපත
මිශ්‍යමත පුද්ගලික තිබෙනු කළයේ
Department of Examinations, Sri Lanka

අධ්‍යාපන පොදු සභානීක රුප (උග්‍ර රෙඛ) විභාග, 2021(2022)
 ක්‍රේඩිෂ් පොදු සභානීක පත්‍රය (ඉ.එස් ණුඩා) පුද්ගලික, 2021(2022)
 General Certificate of Education (Adv. Level) Examination, 2021(2022)

ඇතු ආර්ථික ටිජ්‍යාව
 මැණ්ඩා පොදුවේය
 Home Economics

1
 1
 1

28

S

I

විය ඇතියේ
 තිශ්‍යමත මැණ්ඩා පැහැදිලි
 Two hours

උපයාය:

- * සියලු හෝ ප්‍රාග්ධන එක්ස්මූල් විද්‍යා සභානීක.
- * උග්‍ර පොදු සභානීක ප්‍රාග්ධන එක්ස්මූල් විභාග අංශය එයෙකා.
- * උග්‍ර පොදු සභානීක එක්ස්මූල් දී ඇති උපයාය ද ගැලුණුවෙන් මිශ්‍යමත විද්‍යා එක්ස්මූල්.
- * 1 නිල 50 පොදු සභානීක ප්‍රාග්ධන (1), (2), (3), (4), (5) යා විද්‍යා සභානීක ඉහාමත් ගැනීමෙන් පිළිගුරු නොවාගෙන, ඒ උග්‍ර පොදු සභානීක ප්‍රාග්ධන උග්‍ර ප්‍රාග්ධන (X) යෙදී දුන්වන්.

1. තීර්ණාකෘතා නැවත්ති තුළින් ඇති තුළා නි යෙදා විසා සින් ඇත්තේ?

- (1) එකු රේඛා — (2) තිරස ප්‍රාග්ධන (3) පිරිස ප්‍රාග්ධන
 (4) අභ්‍යන්තර ප්‍රාග්ධන

2. මොස්ත්‍රිලි හා තුළ පරිපාලන තීර්ණාකෘතා නැවත්ති ප්‍රාග්ධන ඇත්තේ?

- (1) ප්‍රිති (2) ප්‍රාග්ධන ප්‍රාග්ධන (3) ප්‍රාග්ධන
 (4) ප්‍රාග්ධන ප්‍රාග්ධන

3. එම අභ්‍යන්තර තුළා තීර්ණාකෘතා ප්‍රාග්ධන ඇත්තේ?

- (1) උග්‍ර ප්‍රාග්ධන ප්‍රාග්ධන ප්‍රාග්ධන ප්‍රාග්ධන ප්‍රාග්ධන
 (2) උග්‍ර ප්‍රාග්ධන ප්‍රාග්ධන ප්‍රාග්ධන ප්‍රාග්ධන
 (3) LED විද්‍යා ප්‍රාග්ධන ප්‍රාග්ධන ප්‍රාග්ධන ප්‍රාග්ධන
 (4) උග්‍ර ප්‍රාග්ධන ප්‍රාග්ධන ප්‍රාග්ධන ප්‍රාග්ධන
 (5) උග්‍ර ප්‍රාග්ධන ප්‍රාග්ධන ප්‍රාග්ධන ප්‍රාග්ධන

4. තීර්ණාකෘතා ප්‍රාග්ධන ප්‍රාග්ධන ඇත්තේ?

- (1) ප්‍රාග්ධන ප්‍රාග්ධන ප්‍රාග්ධන ප්‍රාග්ධන ප්‍රාග්ධන
 (2) උග්‍ර ප්‍රාග්ධන ප්‍රාග්ධන ප්‍රාග්ධන ප්‍රාග්ධන
 (3) උග්‍ර ප්‍රාග්ධන ප්‍රාග්ධන ප්‍රාග්ධන ප්‍රාග්ධන
 (4) තීර්ණාකෘතා ප්‍රාග්ධන ප්‍රාග්ධන ප්‍රාග්ධන
 (5) උග්‍ර ප්‍රාග්ධන ප්‍රාග්ධන ප්‍රාග්ධන

5. ප්‍රාග්ධන ප්‍රාග්ධන ප්‍රාග්ධන ප්‍රාග්ධන ඇත්තේ?

- (1) උග්‍ර ප්‍රාග්ධන ප්‍රාග්ධන ප්‍රාග්ධන
 (2) උග්‍ර ප්‍රාග්ධන ප්‍රාග්ධන ප්‍රාග්ධන
 (3) උග්‍ර ප්‍රාග්ධන ප්‍රාග්ධන ප්‍රාග්ධන
 (4) උග්‍ර ප්‍රාග්ධන ප්‍රාග්ධන
 (5) උග්‍ර ප්‍රාග්ධන ප්‍රාග්ධන

6. ආභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රාග්ධන ප්‍රාග්ධන ප්‍රාග්ධන ප්‍රාග්ධන ප්‍රාග්ධන

- (P) විභාග D හා E ප්‍රාග්ධන
 Q - විභාග C හා ප්‍රාග්ධන ප්‍රාග්ධන
 R - විභාග විභාග ප්‍රාග්ධන
 S - විභාග හා ප්‍රාග්ධන
 අමුදා ආභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රාග්ධන
 (1) P හා R ප්‍රාග්ධන
 (2) P හා T ප්‍රාග්ධන
 (3) Q හා R ප්‍රාග්ධන
 (4) Q හා S ප්‍රාග්ධන
 (5) R හා S ප්‍රාග්ධන

(3) Q හා R

7. මිශ්‍රණෙහි අඩුවා ඇති, පිළිබඳ හිඛුරුදී ප්‍රකාශය ආශේර්ණන.

- (1) උග්‍රාධි තොකුලුව යාන්ත්‍රිකයා.
- (2) සම්පූර්ණ රැකිවීමේ සහ ගැටුම්පෑම්පෑම්.
- (3) විංමින් A සහ C අවශ්‍යකතාවය තැන්තා අවශ්‍ය ඇවි.
- (4) ආකෘතික ප්‍රකාශයා අඩුවා උග්‍රාධි ප්‍රකාශය ඇත්තා ඇවි.
- (5) අනිවිත්ත ඇති අක්‍රාම දැන තේමොර්ජ් ලෙස ගැනීම් නොවේ.

8. පොත කාරුණික පළාත්තා.

- පැවත්වීම්පෑම්පෑම්.
- ආවාද දුවරිපෑ උග්‍රාධි ඇවි.
- පැවත්වීම් උගා ඇවි.
- යාම් අවශ්‍යකතාව පැහැදු නොවේ.

මෙම කාරුණික පියලුව පැවත්වීම් විංමින් ඇවි.

- | | |
|------------------|-------------------|
| (1) විංමින් A ඇ. | (2) විංමින් B, ඇ. |
| (4) විංමින් D ඇ. | (5) විංමින් E ඇ. |

(3) විංමින් C ඇ.

9. මැල්ටියාලි උග්‍රාධියා හා සිම්බෝඩ් ප්‍රකාශය ඇත්තා ඇ?

- (1) පියුරුනා පිටි අතර තුළ තැක්ස්පෑම්.
- (2) ශ්‍රී ලංකාවේ අනු තුළුව එව්‍යනා තැක්ස්පෑම්.
- (3) ඔබායුරුයේ සහ විංමින් A උග්‍රාධියා ඇ ඔවෝප ඔලුවායි.
- (4) ආර්ථික මෙහෙයුම් පැහැදු ආක්‍රිතා යෙම් උග්‍රාධියා වියට්ටොරුජ් පිටි තැක්ස්පෑම් නොවේ.
- (5) වේ හිඛා ගැඹු එක් විංමින් පැවත්වේ ඇයි සිම්බෝඩ් විංමින් විංමින් ඇ සහ ආවිදී පැවත්වීම් නොවේ.

10. මෙම පැවත්වීම් ආතා හිඛුරුදී ප්‍රකාශය ඇත්තා ඇ?

- A - පිරුව ඇඟ ජ්‍යෙෂ්ඨත් පරිපාලනය කිරීම.
- B - සෙවකී හිඛුරුදී පැවත්වා ගැනීම්.
- C - මෙම පැවත්වීම් පැවත්වනය කිරීම.
- D - එකාකී පැවත්ව යානුදායා ඇඟ කිරීම.
- E - හිඛුරුදී විදුත් විවෝරිදා තුළනාය පාලනය කිරීම.

මෙම ඇතුළුවන් යාම්පෑම් යානුදායා පැවත්වන්.

- | | |
|-------------------------|-------------------------|
| (1) A සහ B පැවත්වන්. | (2) B සහ D පැවත්වන්. |
| (3) A, B සහ E පැවත්වන්. | (4) A, C සහ D පැවත්වන්. |
| (5) C, D සහ E පැවත්වන්. | |

11. ආවින් උග්‍රාධියා හිඛා ආක්‍රිති විය තැක් උග්‍රාධියා ඇත්තා ඇ?

- | | |
|----------------------------------|---------------------------|
| (1) විදුලුම්පෑලින් ඇල ගැලීම. | (2) විංමිර තුළුවේ විංමි. |
| (3) ඉදින් පැවත්වනය නො ඇති විංමි. | (4) දැක්වීය පාලනයේ විංමි. |
| (5) හිඛුරුදී පාලනී ඇති. | |

12. මෙමගින් ඇති ඇමුල් පිළිබඳ හිඛුරුදී ප්‍රකාශය ආශේර්ණන.

- (1) විංමිර ඇඟ තේරුදායා සහ ගැනීම් ඇ.
- (2) යාම්පෑම් පැවත්වීම් තුළුවේ අඩුවා ඇ.
- (3) යාම්පෑම් ඇති ඇමුල් ගැනීම් ඇයන් ඇ.
- (4) රුධිර යාම්පෑම් පැවත්ව ඇතුළු හිඛා කරයි.
- (5) මිශ්‍රණින් ඇමුල් නා මුළුගාලුනින් ඇමුල් ඇමුල් ඇමුල් ඇයන් උග්‍රාධියා ඇ.

13. ආකෘතික උග්‍රාධිය ඇති හිඛුරුදී තැන් ප්‍රැස්ට්‍රේට් වියෙකු ඇත්තා ඇ?

- (1) ඇස්පර්ලිස් එර්බිල් (Aspergillus oryzae)
- (2) උයෝලවිචිනා ගැටිල් (Escherichia coli)
- (3) ඇම්බැටැච් ඇම්බිංඩ් (Acetobacter aceti)
- (4) මෙලිනොබැක්ස්පෑර් එම්බිල්ට් (Helicobacter pylori)
- (5) දෙමුදෝබැක්සාර්ස් එම්බිංඩ් (Streptococcus lactis)

14. රුහුණු සංචාරක තේව්‍යතා පැදැලා කිරීමෙන් ගැන දැන්වා.

- ගැනීම් දැන්වීමෙන් ගැනී නෑ
- මුද්‍රා ප්‍රතිඵල පෙනාම් ගැනී නෑ
- අදාළ පැවත්දාම් නෑ නෑ

ඇත් පිටපත පිළිගන්.

- (1) ගැනීමායි.
- (2) උස්ථිරීමායි —
- (3) මුද්‍රාවායායි.
- (4) ප්‍රාදානායායි
- (5) නෑ ගැනීමායායි.

15. එහි පිටපතෙහි පැවත් නැඟු ආකෘතිවල ඇත්තේ ඇ?

- (1) ගැනීමායි නෑයි, පැවත්දාම් නෑයි. එහි ගැනීමා නෑ නෑයි
- (2) ගැනීමායි නෑයි, පැවත් නෑයියි. නෑයි පැවත්දාම් නෑ නෑයි
- (3) ගැනීමා නෑයි, පැවත්දාම් නෑයි, මුද්‍රාවායායි නැඟු නෑ පැවත්දාම්
- (4) ගැනීමා නෑයි, නැඟු නෑයි. පැවත්දාම් නෑයි නෑ පැවත්දාම් නෑයි
- (5) ගැනීමායා නෑයි, මුද්‍රාවායායි නෑයි, පැවත්දාම් නෑ පැවත්දාම් නෑයි

16. කිස් පැවත්මා නෑයි, පැවත්දාම් නෑයි, පැවත්දාම් නෑයි, ඉන් නැඟුවායි පැවත්දාම් නෑයි, පැවත්දාම් නෑයි, පැවත්දාම් නෑයි.

- (1) පැවත්දා නෑ නැඟුවායි නෑ
- (2) පැවත්දායි නෑ පැවත්දායි නෑ
- (3) පැවත්දායි නෑ නැඟුවායි නෑ
- (4) පැවත්දායි නෑ නැඟුවායි නෑ
- (5) පැවත්දායි නෑ පැවත්දායි නෑ

17. පැවත්දා නෑයි නෑයි නෑයි නෑයි නෑ පැවත්දාම් නෑයි නෑයි.

- (1) පැවත්දා නෑයි නෑයි නෑයි නෑයි නෑයි
- (2) පැවත්දා නෑයි පැවත්දාම් නෑයි නෑයි
- (3) නෑයි පැවත්දා නෑයි නෑයි නෑයි නෑයි
- (4) නෑයි නෑයි නෑයි පැවත්දාම් නෑයි නෑයි
- (5) නෑයි පැවත්දාම් නෑයි නෑයි නෑයි නෑයි නෑයි

18. පැවත්දා නෑයි නෑයි.

- (1) පැවත්දා නෑයි නෑයි නෑයි නෑයි
- (2) පැවත්දාම් නෑයි නෑයි නෑයි
- (3) නෑයි නෑයි නෑයි නෑයි නෑයි
- (4) නෑයි නෑයි නෑයි පැවත්දාම්
- (5) නෑයි නෑයි නෑයි නෑයි නෑයි

19. පැවත්දාම් නෑයි නෑයි නෑයි නෑයි නෑයි නෑයි නෑයි.

- (1) පැවත්දාම් නෑයි නෑයි නෑයි
- (2) පැවත්දාම් නෑයි පැවත්දාම් නෑයි
- (3) පැවත්දාම් පැවත්දාම් නෑයි නෑයි
- (4) පැවත්දාම් නෑයි නෑයි පැවත්දාම්
- (5) නෑයි නෑයි නෑයි නෑයි නෑයි

20. ආහාර පරිප්‍රේක්ෂය සඳහා භාවිත එහි මිනෙහෙයු පිළිබඳ සිසුන් තැදීපත් තුළ මෘතු හිමිපයෝ රාජා දුන්මලි.

- A - ආහාරය අතිර පිළිබඳවන් උත්සාහපා 8°C අලඟ රාජා පිළිබඳ හැකිය.
- B - ආහාරවල අමි රූපාවීම සම්පූර්ණවත් නැතිය ඇටි.
- C - යෙදා රූපාවන් විශාලාර්ථා තුළු ඇටි.
- D - මින්නර, පැලුතා, රූපාවන් සඳහා මුදුසු ඇටි. ✓

මින්නරි සඳහා ප්‍රතිඵලි.

- | | | |
|------------------|------------------|------------------|
| (1) A සහ B පෙන්. | (2) A සහ D පෙන්. | (3) B සහ C පෙන්. |
| (4) B සහ D පෙන්. | (5) C සහ D පෙන්. | |

21. ගෙවිප්‍රධානී යන සුදුසුවී යන රුසායුනික සැංස්කීර්ණ භාවිත කාලීන පරිප්‍රේක්ෂය විවිධ ප්‍රතිඵලින්.

- | | |
|-------------------------|-------------------------------------|
| (1) රුම් යන පිළි ඇ. | (2) ප්‍රසාද්‍රිත යන පැලුතා, පැලු ඇ. |
| (3) රුම් යන රුසායුවී ඇ. | (4) මිනිල විෂ යන පැලුතා, පැලු ඇ. |
| (5) පිළි විෂ යන පිළි ඇ. | |

22. ආහාර ගැනුදාම් දුරියෝග් ලද භාවිත වෙතු උත්සාහ සාකච්ඡා අනු උත්තා ආහාර ප්‍රතිඵලි ඇත්තේ ඇ?

- | | |
|--|--|
| (1) රුම යාර්යාත්‍යාප් අනු ඇ. | |
| (2) නැවත තැබා තාවිත තුළ තැනි ඇ. | |
| (3) මෙදා යාන් ආහාර සඳහා මුදුසු ඇටි. | |
| (4) පොලි ප්‍රායිලින් ඇටි සඳහා උදාහරණයෙනි. | |
| (5) මිනිනුන් 20 එක එක් සාකච්ඡානින් යුතු පිළි මුදු ඇ. | |

23. ගෙවි පරිප්‍රේක්ෂය සඳහා නිපුණු ප්‍රකාශය මින් ඇත්තේ ඇ?

- | | |
|--|--|
| (1) රුම යන පිළි වානිජත්‍ය ගෙවි පැවත් ඇත්තායි. | |
| (2) යාන්ස්ස්සය ගෙවි, ප්‍රායිලින් ගෙවි පිළි ඇටි. | |
| (3) ගැස්ඩ්ස්ලෝයිඩ මිනිනා විවිධ නිශ්චාදිත ප්‍රකාශයෙන්. | |
| (4) තැබිලුන්, පොලිර්තිලින් යාන්ස්සය තාවිත ගෙවා ඇ. | |
| (5) ගැලියුලෝයිඩ, මුනරුත්තින ගෙවිපාල අනිවාස්‍ය යාන්ස්සයෙනි. | |


24. ගැලිප්‍රේක්ෂය තුළ ගෙවා ඇ.

- | | |
|-------------------------------------|--|
| (1) භාවි ගැංග්‍ර යන බැංඩ වෙදීල. | |
| (2) භාවි ගැංග්‍ර යන පැර්ස් පැලුලිඹ. | |
| (3) පැර්ස් ගැංග්‍ර යන බැංඩ වෙදීල. | |
| (4) විවිධ ඇඳ දුඩීම යන පාටි ගැංග්‍ර. | |
| (5) බැංඩ වෙදීල යන විවිධ ඇඳ දුඩීම. | |

25. ගෙවි පරිභා ගෙවා දික්කාත් ප්‍රතිඵලි A සහ B රාජාලින් දක්නා ඇත.



A



B


ගෙවි ගෙවා පරිභා ප්‍රතිඵලි විවිධ ප්‍රතිඵලින්

- | | |
|--------------------------------|-----------------------------|
| (1) ගැංග්‍ර යන පැන් ඇ. | (2) මිනිනා යන කුඩා ඇ. |
| (3) තැබිලුන් යන පැන් ඇ. | (4) පොලිර්තිලින් යන කුඩා ඇ. |
| (5) ගැලියුලෝයිඩ යන තැබිලුන් ඇ. | |


26. මෙයි වර්ණ අදාළ කිහිපය නීත්‍යාලිනා යේ නියදියක විවිධ විට තුළ පැහැති (grey colour) තුළ යහා ඇපුඩා තුරු පැවත්වා යායා දිස් පැවත්වා ඇති විට. මෙම නියදියේ තුළ යහා මෙයි වර්ණ අදාළ වැනියේ.

- (1) භුදු යහා යේදී ය. ✓
- (2) භුදු යහා කැඩිලුවෙන් ය. ✓
- (3) භුදිලුවෙන් යහා යේදී ය.
- (4) භුදු යහා සැවැලුමෙන් ආමිතෝම ය.
- (5) යේදී යහා සැවැලුමෙන් ආමිතෝම ය.

27. වියංත් ප්‍රසාද අදාළ රුප පාඨෙන් පහත දැක්වේ.



A



B

ජ්‍යෙන් යහා A යහා B රුප පාඨෙන්පාලින් දැක්වා ආත්‍යත් විවිධවේ.

- (1) එහි වියංත් යහා රුප වියංත් ය.
- (2) රුප වියංත් යහා එහි වියංත් ය.
- (3) ගැටින් වියංත් යහා දික්කදුර වියංත් ය.
- (4) සරල තීම වියංත් යහා දික් දාර වියංත් ය.
- (5) ගැටින් වියංත් යහා සරල තීම වියංත් ය.

28. මෙයි මකර හිරින් හා සම්බන්ධ හිරින් ප්‍රකාශය ඇඟිල්ද?

- (1) සේන්ටලන් එව පැවිත කරයි.
- (2) මෙදිහාල අප පැහැය ඉහත් කරයි.
- (3) ගැඹුගුණ් පෙනෙනාසුයාමේ ගාවිත තෙවී.
- (4) භුදු යහා උන්නත මෙයි යා මෙහෙම වේ.
- (5) භාෂා මෙහෙම මා දැයුණු ඇත.

29. මෙයි යහා එම නැත්‍ය යන අදාළය පාඨෙන් නීතාපන් ප්‍රතිඵල මින් ඇඟිල්ද?

- | | | |
|-----------------|------------------|----------------|
| (1) එම ඉමිහි | (2) විරුද්‍යතාව | (3) ඔලුත්‍යකාව |
| “මෙයි පිළිස්සීම | මෙයි විරුද්‍යතාව | |

30. පුදුවල අවශ්‍යතා සඳහා ආදුෂී හිරිමාණ්‍යයේ හාටින කුඩා ගැඹු වර්ෂාවල ලක්ෂණ සිඩියක් පහත දැක්වේ.

- A - පුදු පැහැති ගැඹු
- B - දික් අත්‍ය මෙශ්‍රිතර යෙදු ගැඹු
- C - තද පැහැති ගැඹු
- D - දුර්ථිත් විර්ණ යෙදු මෙශ්‍රිතර සහිත ගැඹු

මෙම අදාළන් පුදුවල සිරුරස් ආති යොට්ඨියකට පුදු රෙදිවල ලක්ෂණ ප්‍රතිඵල.

- (1) A යහා B පාම්පි.
- (2) A යහා D පාම්පි.
- (3) B යහා C පාම්පි.
- (4) B යහා D පාම්පි.
- (5) C යහා D පාම්පි.

1. එහි සංඛෝත අරුදුකීය අතර සජ්‍යාලවිධානය මිශ්‍රිත ආකෘත් දැනගේ පෙන්වනු ලබයි.

- A - රජ්‍යී කාලයේදී තොරතුරු, ආකෘතා හිමිම
- B - ජ්‍යෙෂ්ඨ දුෂ්කංශභාෂා නොවී ප්‍රජාවේ එක්සෑ අදහස් තුවිතුරු, හිමිම
- C - රජ්‍යී කාලයේදී තුවිතුවේ මූල්‍ය ප්‍රජාභාෂා ගැන රෙඛීම

දැනගේ අවස්ථාවලට අදාළ සජ්‍යාලවිධාන ක්‍රම ප්‍රාග්‍රහණ මිශ්‍රිතයින්.

- (1) අවශ්‍යික, පාවිත්‍ර සහ උපිත්‍ර ය.
- (2) පාවිත්‍ර, අවශ්‍යික සහ උපිත්‍ර ය.
- (3) පාවිත්‍ර, උපිත්‍ර සහ අපාවිත්‍ර ය.
- (4) අපාවිත්‍ර, උපිත්‍ර සහ පාවිත්‍ර ය.
- (5) උපිත්‍ර, පාවිත්‍ර සහ අපාවිත්‍ර ය.

2. පෙනා සඳහා මිශ්‍රිත අනුශරණ 'සංඛෝත කාරිකාවින්' පෙන්නුම් පරාභාවේ දැනියේ ඇත්තේ ඇ?

- (1) සංඛ්‍යා නායකතාවයේ අත, අන් අය එදිනුදීම
- (2) එම එමෙනුමේ තොපුපා අන් ආ අඩංගු විය
- (3) සියලුද එන ගැමි ගැස්පිරියක් තොගාකාරියකාප රැමිණිම
- (4) පිසුන් ගෙදෙදෙනාදාල් ප්‍රාග්‍රහණ ඉරුපුරුෂ මැදිහත් රි-විශ්‍යාදීම
- (5) සාම්ප්‍රායිතා සාමාජිකයින්නේ තොයා නායකතා විදුලුව විය

3. සංඛෝතයේ බ්‍රහ්මාන්දා තාබ්‍රිත සැලුංගයේ ප්‍රාග්‍රහණයේ.

- (1) ප්‍රාග්‍රහියා සංඛෝතයයි.
- (2) ආර්ථිකයේ සාර්ථි වියයි.
- (3) සංඛ්‍යා ප්‍රාග්‍රහණයයි.
- (4) ප්‍රාග්‍රහි මානවිකතාව වියයි.
- (5) සාර්ථි නා ප්‍රාග්‍රහි මිල ප්‍රාග්‍රහි වියයි.

4. මි අනුශරණ සංඛෝතය මිශ්‍රිත සංඛ්‍යා ප්‍රාග්‍රහණ දැනියේ ඇ?

- (1) ස්වභාවයේ සංඛෝතය ප්‍රාග්‍රහි සංඛ්‍යා ප්‍රාග්‍රහියා වියයි.
- (2) මිශ්‍රිත සංඛෝතය මිනින නායා අනුදුකීම් උඩ ගැමිවා ගැනීම ඇ.
- (3) අනුශ්‍රාපන සංඛෝතය රෙඛා අන්පායිනා ආභ්‍යාකාරියින් පෙනෙනු සිත් ඇ.
- (4) කිරීම සහ ප්‍රාග්‍රහණ මිනින ප්‍රාග්‍රහණය අඟන ස්වභාවයාම් දෙනායි. +
- (5) මානවිකතාව ඇඟ අන්පායිනා ගැන කිරීම ස්වභාවයේ සංඛෝතයයි උදාහරණයයි.

5. ප්‍රාග්‍රහියා තැන විශ්‍රීත සාර්ථක සාම්ප්‍රායිතා සාර්ථක දැන යොදා ගැනීම්. එහි විශ්‍රීතයා තුදුර්ඩියා විදියෙනින්.

- (1) සාමාජික ස්වභාවය සහ ස්වභාවිලි විශ්‍රීතය ලෙස ය.
- (2) සාමාජික ස්වභාවය සහ ගොඩිනා විශ්‍රීතය ලෙස ය.
- (3) ස්වභාවිලි විශ්‍රීතය සහ ගොඩිනා විශ්‍රීතය ලෙස ය.
- (4) ස්වභාවිලි ගොඩිනා විශ්‍රීතය සහ සාමාජික විශ්‍රීතය ලෙස ය.
- (5) ගොඩිනා විශ්‍රීතය සහ ස්වභාවිලි ගොඩිනා විශ්‍රීතය ලෙස ය.

6. සංඛෝත සර්වාන්තය නා සාම්ජනීය වියදී ප්‍රකාශය දැනියේ ඇ?

- (1) සංඛෝත ඔ-ඩාලා ශ්‍රී ලංකා සංඛෝත සංඛෝතයා අධිකාරීය යටෙන් මියාගැනීම වෙත ප්‍රභා ය.
- (2) වර්ෂ 2016 වනවින් ශ්‍රී ලංකාවේ යෙමෙන් සංඛෝත ප්‍රාග්‍රහණයන් 16% අන්දිකාගාරියා ඇ.
- (3) රුජ්‍යා ආයුරා ප්‍රාග්‍රහණ සංඛෝත සර්වාන්තයට අදාළ උසසාරා අයුරුපත් සංඛ්‍යා ප්‍රභා ඇ.
- (4) විවිධ තොට්‍ය ප්‍රාග්‍රහණ තරුණු දුටින් (boutique) ගොඩිල්, ආඩ්‍රුන් තාප්‍රාග්‍රහණ අඟන ඇ.
- (5) වර්ෂ 2015දී ශ්‍රී ලංකාවේ සංඛෝත සර්වාන්තයා අදාළ විශ්‍රීත ප්‍රකාශය විනාය ලෙස පාර්ශා පිය.

7. තිනා කාලරුතු ගැනීම් 15 W පියුරු ප්‍රාග්‍රහණ දැනගේ ප්‍රාග්‍රහණ දැනියේ ඇ?

- (1) 205
- (2) 220
- (3) 305

(4) 315

(5) 325

- 38.** සම්මත ආකෘතය අනුව උරුපාතකය සම්බන්ධ කර ඇති තීර්ණ භාෂ්‍ය පිරිපෙන් විසැක් පිළිබඳින්
(1) උදාහිත යෙහෙන සහ පරීක්ෂා ය.
(2) පරීක්ෂා සහ ඉහළ යෙහෙන ය. ✓
(3) ඉහළ යෙහෙන සහ උදාහිත යෙහෙන ය.
(4) උදාහිත යෙහෙන සහ ඉහළ යෙහෙන ය.
(5) ඉහළ යෙහෙන සහ පරීක්ෂා ය.

39. ඔබගේ මැදිහා පල විද්‍යාභාෂි රු පරිශාස්ථාය රිකක 20ක පළුත පැදැංචි ටොරු නම්, ඔබ පරිශාස්ථාය කර ඇති රු පැදැංචි මැදිහා ලිපිය
(1) 200 කි. (2) 2 000 කි. (3) 5 000 කි. (4) 10 000 කි. (5) 20 000 කි.

40. ඔම අනුමත් තුළ කාලෝයේන් පිටතින ජලය බැහැර කිරීමේදී යොදා තෙගෙහි දුයුත් තුමය ඇත්ක්ද?
(1) ගෙවෙනේ නායු යෙහෙන භාවිත කිරීම
(2) පෙනුව යෙදා ගෙවන් පෙනා යොතු කිරීම
(3) ගෙවෙන්ම ප්‍රතික ප්‍රතියෙන් පුදා භාවිත
(4) පෙනුව යෙනුවුම් පෙනෙනුවාප යොතු කිරීම
(5) තිබේ උදාහිත ඇදිම කාඩ්‍යු යෙහෙන යොතු කිරීම

41. ආභාර පා සඳහා ඇත්තු ඇව්‍ය තරගැලීමේ ගෙවෙන්ම ව්‍යවර්තන පත්‍රීන්
(1) කැඳව ආභාර පරිශාස්ථායට යොතු විවිධ
(2) පිළිම යෙහෙන මූලික කාර්ය භාවිතය අවශ කිරීමි
(3) පිළි ආභාර මිශ්‍යෙන් තුළ යොතු තැබෑමි
(4) ආභාර උප රුකුව ගෙවා තරගැලීමේ යොතු විවිධ
(5) ගැඹ මයි උරු අස රුහි යොතු විවිධ පරිශාස්ථාය අවශ කිරීමි

42. ගෙරව තුළකාරී සාමෝයේන් එන මූල්‍යයාවින් පිටතින් පිටුවේ විරෝධ ව්‍යවර්තන ඇත්ක්ද?
(1) කිහිපාදනවල අඩංගු වේ
(2) උගිම මිද කිරීම ඇස්සු වේ
(3) ප්‍රකිරියාතිය ලාංදිලා ආභාර වේ
(4) මිනිස පිරුර ඇල ද තිරණය වේ
(5) පැත්වීන අම්ල බැෂ්විඩා අමෙම උදාහිතයායි

43. තිබේ එක්සෑප්ලින අභද්‍යා කළුනායාපනය යෙහෙන දුයුත් ව්‍යවර්තන පත්‍රීන්
(1) දිනපාන පුරුෂයා දුම්මයි
(2) මිශ්‍ය කානුපිල යොතු කිරීමි
(3) ගොම්පායියා නිශ්පාදනය කිරීමි
(4) උව අභද්‍යා ගෙසෙන්ට පුදා භාවිතයි
(5) ගැනීරායා ඇ විපුළුම යෙහෙන යොදා ගැනීමි

44. ප්‍රතිඵ්‍යාක්‍රමය තුළ තොගේ යම්මන් අඩංගු වරණය ඇත්ක්ද?
(1) සම්, දුව සහ ගෙරව ජෙනත්
(2) සම්, වෙත්ප් ජෙනත් සහ ගල් ආගුරු
(3) වෙත්ප් ජෙනත්, සම් සහ පෙනෙළුවියම් සංයෝග
(4) දුව, පෙනෙළුවියම් සංයෝග සහ ලේඛනය බනිර
(5) ගල් ආගුරු, පෙනෙළුවියම් සංයෝග සහ ලේඛනය බනිර

45. නව ගෙයුප්‍රතිඵ්‍යා සමස්ත සාවර්ධනය දළඟ බලන තුළ මින්දකාලී ජ්‍යෙෂ්ඨයකින් පිළිබඳීන්
(1) මුද්‍යා විරෝධනය වේ. (2) කායික විරෝධනය වේ.
(3) විත්තාවිත් විරෝධනය වේ. (4) ප්‍රදානාර විරෝධනය වේ.
(5) සමාර එරුඩනය වේ.

ക്രാലു ഭൂതങ്ങൾ

$$2^0 \times 10^0$$

46. සායුජ්‍යවිභාග දුරුච්චලේ කාලීන වර්ධනය පිළිබඳ එහෙත් නිසැරදි ප්‍රකාශය ඇත්තේ ඇ

- (1) මැලුවම් හැඳුනු දුරුච්චල් ආරිතෝත් යුතුයි.
- (2) මැව්‍යාප සායුජ්‍ය විය පෙනෙය අපුරුදු 20,217 අඛණ්ඩ ඇ.
- (3) තැංකු, පිටි අදාළුවෙන්ම තාක් පෙරි පෙන්නය ටෙරින් ඇ.
- (4) 86 යා ගැඹුණු දුරුච්චලේ ඇටි එම්බි රුක්ම පියසක්දී අඛණ්ඩ ඇ.
- (5) එංජ අපුරුදු අදාළුජ්දී පිටි දුරුච්චල් ගැඹුණු දුරුච්චල් එංජ් පැවිත්.

47. පානකීම පිඩිනා ප්‍රදෙශීය පෙන්නාම් කරන විශ්වාසීය ලක්ෂණ දෙනුයි.

- (1) අලංක චට යන පුදුකළා විං.
- (2) සිංහිය විෂ යන පුදුකළා විං.
- (3) අලංක චට යන තිෂ්ද තොයාම්.
- (4) බදුකළා විෂ යන තිෂ්ද තොයාම්.
- (5) තිෂ්දිය විෂ යන තිෂ්ද තොයාම්.

48. පුදුං උංක්‍රීයන පිළිබඳ කරුණු තිශ්දායක රාජ්‍යක්වී.

- A - ප්‍රභාෂුත්‍යින් විශ්වාසාධන තීම්ටිං උංක්‍රීය කාඩ්.
- B - පැහැරකා තිරිම්පිල්ලෙන්යි.
- C - අදාළ ණා පැඩු පුරුණාන් කර ගැනීයි.
- D - ආර්ථාව්‍යාකාම් තැමිනි ඉදුරුණාය යායි.
- එම්බාධින් සායුජ්‍යවිභාග නා පමිච්ස් කරුණු ප්‍රාග්ධනය.

- (1) A යන C පෙන්.
- (2) B යන C පෙන්.
- (3) A, B යන C පෙන්.
- (4) B, C යන D පෙන්.
- (5) A, B, C යන D පෙන්දේ.

49. එංජිනේරුවයා ගැංච ඉංජිනීයකා ප්‍රාග්ධනය.

- (1) රුප ප්‍රවාහි විංයි.
- (2) නා අදාළ පිළිඳුනීයි.
- (3) පැනුම්පිලින් ඉංජිනීයි.
- (4) රූල ඉංජිනීය පිළිපුව ගැනීයි.
- (5) රුහුන් අඩ්ස් ඇදානා ගැනීයි.

50. එංජිනීය යාක්‍රම්පය අංශ්‍යාන කරුණු දෙනුයි ප්‍රාග්ධනය.

- (1) ගෙවී යන පිටිවිදු තිරියි.
- (2) පැලුම් තිරි යන ගෙවීයි.
- (3) ගැවියානා යන එම්භ්‍යාවියි.
- (4) ගෙවීයාවිල යන පිටිවිදු තිරියි.
- (5) පැලුම් තිරි යන පිටියෙල තිරියි.
